

දැන්වීමයි

ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවේ 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචිය (පළමු වටය)

මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය

<https://www.itum.mrt.ac.lk/> වෙබ් අඩවියේ නම් සඳහන් කර ඇති අයදුම්කරුවන් ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවේ 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි වීමට සුදුසුකම් ලබා ඇති බව අප සතුටින් දැනුම් දෙන්නෙමු.

ඒ අනුව, පහතින් දක්වා ඇති ලේඛන වල මුල් පිටපත් තාක්ෂණික ආයතනය විසින් ලියාපදිංචිය සඳහා විමසු ඕනෑම අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට සුදානම් වී සිටිය යුතු බව කාරුණිකව දැනුම් දෙමි.

1. පාසල් හැරයාමේ සහතිකය
2. අ. පො. ස. උසස් පෙළ ප්‍රතිපල ලේඛනය
3. අ. පො. ස. උසස් පෙළ විභාගයේදී ලබාගත් Z අගය තහවුරු කිරීමේ ලේඛනයක්.
4. උප්පැන්න සහතිකය
5. අවසන් වරට අධ්‍යාපනය ලැබූ පාසලේ විදුහල්පතිවරයාගෙන් මෑතකදී ලබා ගත වරිත සහතිකයක්.
6. මෑතකදී ලබාගත් 5cm × 6cm ප්‍රමාණයේ ඡායාරූප හතරක් (එහි පිටුපස ඔබ විසින් අත්සන් කර අවසන් වරට අධ්‍යාපනය ලැබූ පාසලේ විදුහල්පතිවරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයෙකු විසින් සහතික කර තිබිය යුතුය.)
7. ලා නිල් පැහැති පසුබිමක් සහිත මෑතකදී ලබාගත් 2.4cm × 3.6cm ප්‍රමාණයේ ඡායාරූප හතරක්

තේරී පත්ව ඇති අධ්‍යයන ක්ෂේත්‍රය සඳහා ලියාපදිංචි වීමට කැමති සියලුම අයදුම්කරුවන් ඒ බව 2021 ජූනි මස 20 වන දින හෝ ඊට පෙර ndt2021@itum.mrt.ac.lk විද්‍යුත් තැපෑලේ ලිපිනයට තහවුරු කල යුතුය. ඔබගේ තහවුරු කිරීමේ ලිපි අප වෙත එවීමේදී පහත උපදෙස් පිළිපදින්න.

1. අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය විද්‍යුත් තැපෑලෙහි විෂය ලෙස සඳහන් කල යුතුය.
2. ඔබට ලබා දී ඇති අධ්‍යයන ක්ෂේත්‍රය බාරගන්නා බවට තහවුරු කරමින් අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හා මුලකරු සමග නම විද්‍යුත් තැපෑලෙහි අන්තර්ගතය ලෙස යෙදිය යුතුයි.

වැදගත්:

ඔබට ලබා දී ඇති අධ්‍යයන ක්ෂේත්‍රය වෙනස් කල හැකි වන්නේ අයදුම්කරුගේ ඉල්ලීමක් මත හා ඉදිරියේදී ඇතිවන පුරප්පාඩු මත පමණක් බවත් දැනුම් දෙමි. (සැ.යු: තම පළමු කැමැත්ත ලෙස සඳහන් කල අධ්‍යයන ක්ෂේත්‍රය සඳහාම තේරී පත්වී ඇති අයදුම්කරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රය වෙනස් කල නොහැකි බව ද තවදුරටත් දැනුම් දෙමි.)

(වැඩි විස්තර සඳහා <http://www.itum.mrt.ac.lk/> වෙබ් අඩවිය වෙත යොමුවන්න.)

නියෝජ්‍ය ලේඛකාධිකාරී

මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය

07.06.2021